

විෂය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

(1) ගිණුම්කරණ සමීකරණය

ව්‍යාපාරයක පවතින සියළු වත්කම් කවර හෝ පාර්ශ්වයකට හිමි විය යුතුය. එම නිසා වත්කම් ලෙස පෙන්වනු ලබන අගය සහ ඒවායේ හිමිකාරිත්වය ලෙස පෙන්වනු ලබන අගය එකිනෙකට සමාන වේ.

එම සමානත්වය පෙන්වනු ලබන කිරීමට භාවිත කරන සමීකරණය ගිණුම්කරණ සමීකරණය නම් වේ.

ගිණුම්කරණ සමීකරණයේ සංරචක (කොටස්)

a) ප්‍රධාන (සංරචක) කොටස් 3 කි

වත්කම් වගකීම් හිමිකම්

(2) ගිණුම්කරණ සමීකරණය ගොඩනැගීම

a. ව්‍යාපාරයට අවශ්‍ය වන සම්පත් සියල්ල අයිතිකරු පමණක් සපයා ඇති විටක ගිණුම්කරණ සමීකරණය

i. වතුරංග රු. 100,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම

1. මෙහිදී ව්‍යාපාරයට රු. 100,000ක මුදල් වත්කමක් ලැබේ
2. එම සම්පූර්ණ මුදලම අයත් වන්නේ වතුරංගටය.
3. ඒ අනුව ගිණුම්කරණ සමීකරණය පහත පරිදි වේ.

වත්කම් (රු.)	=	හිමිකම් (රු.)
100,000 (මුදල්)	=	100,000 (ප්‍රාග්ධනය)
100,000	=	100,000

ii. නුවන් රු. 50,000ක මුදලක්ද, රු. 500,000ක් වටිනා නම ගොඩනැගිල්ලද යොදවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙහිදී

1. ව්‍යාපාරයට රු. 50,000ක මුදල් වත්කමක්ද රු. 500,000ක් වටිනා ගොඩනැගිලි වත්කමක්ද ලැබේ
2. මෙම සියළු වත්කම් අයත් වන්නේ නුවන්ටය.
3. ඒ අනුව ගිණුම්කරණ සමීකරණය පහත පරිදි වේ.

වත්කම් (රු.)	=	හිමිකම් (රු.)
50,000 (මුදල්)	=	550,000 (ප්‍රාග්ධනය)
500,000 (ගොඩනැගිලි)		
550,000	=	550,000

අභ්‍යාස

(1) පහත එක් එක් අවස්ථා වලදී “වත්කම් = හිමිකම්” යන ගිණුම්කරණ සමීකරණය අගයන් සහිතව වෙන වෙනම දක්වන්න

- a. රන්දික රු. 20,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම
- b. සුමේධා රු. 100,000 ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම
- c. දයාන් රු. 300,000ක් වටිනා නම ගොඩනැගිල්ලද, රු. 600,000ක් වටිනා නම වෑන් රථයද, මුදලින් 100,000ක් ද යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම